



JAPURA PAGE

ALUMNI AUSTRALIA INC. ප්‍රජාපුර පිටුව

Japura Page Contact - Priyal Suraweera
Ph : 0416 510423
Email : priyalsuraweera@gmail.com
www.japuraalumni.org

ප්‍රජාපුර බික්වහිලි ලැළඳීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සැකසුණු උත්සවය මෙවර ද.

2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා
පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා

Chandler Community Centre
28 Isaac Road Keysborough VIC 3173
මෙහිදී පැවැත්වේ

සාමාජිකයන් සහ ක්‍රීඩා හා විනෝදාංශ රැසකින් සමන්විත මෙම අවස්ථාවට සහභාගී වන ලෙස මෙයින් ආයාචනා කෙරේ.

ප්‍රධාන සාමාජිකයින් විසින් සකසනු ලබන සාම්ප්‍රදායික අලුත්දා සහ මේසය පෙ.ව. 11.00 ට ආරම්භ වීමට සිදුවේ.

එළඹ විස්තර සඳහා විත්තන 0435 702 112
www.japuraalumni.com දුරකථන 0431 112 923

SesPee Accountants **Wesco Financial**

ප්‍රතිරෝධී

සිනමා සිත්තම

Sunday 13th of May 2018
Venue Campus center cinema Monash University Clayton
Tickets \$20

මෙයද සම්ප්‍රදායික ඉතිහාසයේ සිතැති සංස්කෘතියකි.

Contact
Priyal - 0416 510423
Prem - 0417 416779
Lenora - 0402 168142

"BLOCKCHAIN"- DIGITAL TECHNOLOGY AND ACCOUNTING

Fortune magazine (1) shows that already, many businesses, from finance to energy to health care to food, are seeing the potential of a new disruptive technology that has the potential to minimise costs, share and secure information more efficiently, and release new products at an exceptional speed(2). Businesses are doing so knowing that one day their very continuation may be at stake. Having realised what the advent of digital, cloud, and mobile did to laggard companies, no one wants to be left behind. Blockchain is a new digital technology emerging in business.

Blockchain is the world's leading software platform for digital accounting and financial system. It can be identified as a modern form of general ledger in accounting. Financial and cost accountants are aware that a ledger is financial records grounded on 'double-entry' accounting system that is constructed on 'debits' and 'credits'. From these records assets, liabilities, income and expenditure are classified(2).Blockchain technology provides the opportunity for reduced costs by removing the need for the 'middleman'; and by virtue of the identical recording of each transaction across many thousands of copies of the same digital record book reduces the likelihood of fraud or error via traditional means.

A blockchain can be identified as 'Triple-entry' system. The third entry is a supportable cryptocurrency receipt of any transaction. However, unlike a general ledger that is kept under the control of one organisation; a blockchain (in its purest form) is a common record that is accessible to everyone and controlled by no one. In the process of blockchain, cryptocurrency is used (2).Bitcoin is a cryptocurrency and worldwide payment system. It is the first decentralized digital currency, as the system works without a central bank or single administrator.

How does Blockchain Work? A block is a record of new transactions (that could mean the location of cryptocurrency, or medical data, or even voting records). Once each block is completed it is added to the chain, creating a chain of blocks: called ablockchain. As cryptocurrencies are coded or encrypted, processing any transactions means solving complicated mathematical functions (and these problems become more difficult over time as the blockchain grows) to attain absolute record who owns what, where when and how. Properly applied, a blockchain can help assure data integrity, maintain auditable records, and even, in its latest iterations, render financial contracts into programmable software (2).

If you own any cryptocurrency, what you really have is the private key (basically just a long password) to its address on the blockchain. With this key you can withdraw currency to spend, but if you lose the key there's no way to get your money back. Each account also has a public key, which lets other people send cryptocurrency to your account.

Bitcoin was invented by an unknown person or group of people as open-source software in 2009. As of February 2015, over 100,000 business and vendors accepted bitcoin as payment. Research produced by the University of Cambridge estimates that in 2017, there were 2.9 to 5.8 million unique users using a cryptocurrency, most of them use bitcoin.

AssocProf. PremYapa
RMIT University, Melbourne
1.Robert Hackett (2017), "Blockchain Mania", Fortune, Sept 1, 2017, p. 26-33
2. www.cmaonline.org/ontarget/ceo-message-blockchains-a-major-disruption-or-a-new-dawn-for-accountants

JAPURA EVENTS

පළමු විස්සයි 20 ක්‍රිකට් තරඟයේ ජය ප්‍රසාරය....!!!

පසුගිය මාර්තු 12 වන දින කොළඹ හා ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය අතර විද්‍යාර්ථීන් අතර ප්‍රථම වරට වැඩිපෝෂී ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත් වූ ක්‍රිකට් තරඟයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට පුර කණ්ඩායම සමත් විය.

කොළඹ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 104 ක් රුප් කල අතර ශ්‍රී ජයවර්ධන පුර කණ්ඩායම පන්දුවාර 11 දී කඩුලු 1 ක් දැවී ලකුණු 109 ක් ලබා ගෙන විශ්මට ජයක් වාර්තා කළහ.

ක්‍රිකට් කොළඹ විද්‍යාර්ථීන් 57 රුප් කිරීමේ අනග්‍රහයෙන් ඉතිරි කළේය.

නිලත්ත රිජ් (3/17) කා පහසු (2/11) දක්ෂ පන්දු යැවීමක නිරතවිය.

පන්දු වාර දහයේ කාන්තා තරඟයේ ජය කොළඹ කණ්ඩායමට හිමි විය.

ඉන්දුකා කොළඹ විද්‍යාර්ථීන් 54 ක් රුප් කල අතර තරංගා (2/8) දක්ෂ පන්දු යැවීමක නිරත විය.

තරංගා

ක්‍රිකට්

ඉන්දුකා

නිලත්ත

JAPURA VS COLOMBO ALUMNI ASSOCIATION CRICKET MATCH

All Japura Graduates In Victoria Are Invited To Join With Alumni

President - 0433 327 254
Secretary - 0413 710 776